



(අටවැනි පාර්ලිමේන්තුව — පළමුවැනි සභාවාරය)

අංක 102.]

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

2016 සැප්තැම්බර් මස 22 වැනි බ්‍රහස්පතින්දා පූ. භා. 10.30 ට

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

547/16

1.

ගරු බුද්ධික පතිරණ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකාව තුළ රන් හා රිදී කර්මාන්තයේ නියුතු විශාල පිරිසක් සිටින බවත්;
- (ii) රන් හා රිදී මිල ඉහළ යාම හා වෙනත් හේතූන් නිසා මෙම කර්මාන්තය බිඳ වැටෙමින් පවතින බවත්;
- (iii) මෙම කර්මාන්තයේ නියුතුවන්ට රැකියා අහිමිවීමේ අවදානමක් ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

- (ආ) (i) උකස් කර්මාන්තයේ නියුතු පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම පුද්ගලයන්ට නව කර්මාන්ත දියුණුකර ගැනීමට රජයෙන් සහන ලබාදීමට කටයුතු කර තිබේද;
- (iii) එසේ නම්, එම සහන කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) රන් හා රිදී මිල පාලනයට රජයෙන් ක්‍රියාමාර්ග ගන්නේද;
- (ii) එසේ නම්, එම ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

742/16

2.

ගරු බිමල් රත්නායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2013, 2014 සහ 2015 වර්ෂවල හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ,

- (i) ලියාපදිංචිව තිබූ සේවා නියුක්තකයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;
- (ii) අලුතින් ලියාපදිංචි වූ සේවා නියුක්තකයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේවා නියුක්තකයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව,

- (i) රජයට අයත් සමාගම්;

(2)

- (ii) අර්ධ රාජ්‍ය ආයතන;
- (iii) පෞද්ගලික අංශය;
- (iv) කර්මාන්ත අංශය;
- (v) කෘෂිකර්මාන්ත අංශය;
- (vi) සේවා අංශය;

අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

777/16

3.

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 1973 දී පිහිටුවන ලද රාජ්‍ය ඉස්කාගාර සංස්ථාව 1992 දී පුද්ගලික අංශයට විකුණා දමන ලද බව පිළිගන්නේද;
 - (ii) එහිදී සුළු වන්දි මුදලක් ලබා දී සේවකයන් රාශියක් ඉවත් කළ බව දන්නේද;
 - (iii) මේ සම්බන්ධයෙන් 1994.10.20 දින පිහිටුවන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සභාගත කරන්නේද;
 - (iv) සේවය අහිමි කිරීමෙන් අසාධාරණයට ලක් වූ 2000ක පමණ සේවකයන් හට සාධාරණ වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

813/16

4.

ගරු වමින්ද විජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) උඹව පළාත් වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා බලයට පත්වීමෙන් පසු මේ දක්වා සංවර්ධනය කර ඇති පළාත් සභා මාර්ග කවරේද;
 - (ii) එක් එක් මාර්ගය සඳහා දරන ලද වියදම වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (iii) අදාළ මාර්ග සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත් ලබා දුන් සමාගම් කවරේද;
 - (iv) එම කොන්ත්‍රාත් විනිවිදභාවයකින් යුතුව ලබා දී තිබේද;
 - (v) අදාළ මාර්ගවල තත්ත්වය පිළිබඳව යම් පසු විපරමක් සිදු කර තිබේද;
 - (vi) අදාළ මාර්ග නිසි ප්‍රමිතියට නොමැතිනම්, ඒ සඳහා ගන්නා පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

825/16

5.

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2014 වර්ෂයේ අයවැය යෝජනාවක් අනුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම කේන්ද්‍ර නිලධාරීන්ට යතුරුපැදි ලබාදුන් බව පිළිගන්නේද;

(3)

- (ii) උක්ත අයවැය යෝජනාවට අනුව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වකුලේඛය පරිදි අදාළ යතුරුපැදි සඳහා අත්තිකාරම් මුදලක් ගෙවිය යුතු වුවත්, අම්පාර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර නිලධාරීන්ට ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා නොදීමෙන් ගැටලුවක් ඇති වූ බව දන්වන්නේද;
- (iii) ඒ හේතුවෙන් දැනට අම්පාර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර නිලධාරීන් 5000ට පමණ යතුරු පැදි නොලැබීමේ තත්ත්වයක් මතු වී ඇති බව පිළිගන්නේද;
- (iv) අම්පාර ප්‍රදේශයේ දුෂ්කර අතුරු මාර්ගවල ගමනාගමන පහසුකම් නොමැති බැවින්, එම කේන්ද්‍ර නිලධාරීන් සඳහා යතුරු පැදි ලබාදී ඔවුන්ට සහනයක් සැලසීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

581/'16

6.

ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2005 වර්ෂයේදී විශේෂ ශ්‍රේණියට උසස්වීම් ලැබූ දකුණු පළාත් සභාවේ පළමු පන්තියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සංඛ්‍යාව කොපමණද;
- (ii) දකුණු පළාත් සභාවේ බඳවා ගැනීමේ පටිපාටියට අනුව, 2005 වර්ෂයෙන් පසු පළමු ශ්‍රේණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් වාර්ෂිකව අයදුම්පත් කැඳවා තිබේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) 2013 වර්ෂයේදී විශේෂ ශ්‍රේණි උසස්වීම් සඳහා අයදුම්පත් කැඳවන තෙක් 2005 වර්ෂයෙන් පසු විශ්‍රාම ගිය සුදුසුකම් සම්පූර්ණ කළ පළමු පන්තියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සංඛ්‍යාව කොපමණද;
- (ii) අසාධාරණයට ලක් වූ එම නිලධාරීන් වෙනුවෙන් රජය ගත් ක්‍රියාමාර්ග මොනවාද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) 2013 වර්ෂයේදී අයදුම්පත් කැඳවීමෙන් පසු විශ්‍රාම ගිය විශේෂ ශ්‍රේණිය හිමි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සංඛ්‍යාව කොපමණද;
- (ii) මෙම විශේෂ ශ්‍රේණියේ තනතුරු ලබාදීම සඳහා ජ්‍යෙෂ්ඨතා ලේඛනයක් සකස් කර තිබේද;
- (iii) 2013 වර්ෂයේදී අයදුම්පත් කැඳවීමෙන් පසු ජ්‍යෙෂ්ඨතා ලේඛනයට අනුව විශ්‍රාම ගිය විශේෂ ශ්‍රේණිය හිමි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා උසස්වීම් ලබා දෙන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

743/'16

7.

ගරු බිමල් රත්නායක මහතා,— කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2013, 2014 සහ 2015 වර්ෂවල හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ,
 - (i) ලියාපදිංචිව තිබූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව;

(4)

(ii) අලුතින් ලියාපදිංචි වූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව;
එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව,

- (i) රජයට අයත් සමාගම්;
- (ii) අර්ධ රාජ්‍ය ආයතන;
- (iii) පෞද්ගලික අංශය;
- (iv) කර්මාන්ත අංශය;
- (v) කෘෂිකර්මාන්ත අංශය;
- (vi) සේවා අංශය;

අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

794/'16

8.

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, — ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ඉන්දියාවේ පැවති 2016 සාග් ක්‍රීඩා උළෙල ඉලක්ක කරගෙන ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රීඩා සංගම් / සම්මේලනවලට මුදල් ලබා දුන්නේද;
- (ii) එක් එක් ක්‍රීඩා සංගම්/සම්මේලනවලට ලබාදුන් මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) එම මුදල් වියදම් කළ ආකාරය පිළිබඳ එක් එක් ක්‍රීඩා සංගම්/සම්මේලන විසින් අමාත්‍යාංශය වෙත වාර්තාකර තිබේද;
- (iv) එසේ නම්, එම වාර්තා සභාගත කරන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

826/'16

9.

ගරු සුනිල් හඳුන්නෙන්නි මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ශ්‍රී ලංකාව ආශ්‍රිත ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ යාත්‍රා කරන නෞකා සඳහා අවි සහිතව ආරක්ෂාව සැලසීමට අවසර ලබා දී ඇති ආයතන කවරේද;
- (ii) ඉන්දියන් සාගරය ආශ්‍රිත මුහුදේ මසුන් මැරීමේ නිරත විදේශීය ට්‍රෝලර් යාත්‍රාවලට අවි සහිත ආරක්ෂක භටයන් සැපයීමේ අවසරය ලබා දී ඇති ආයතන කවරේද;
- (iii) ඉහත (i) සහ (ii) හි සඳහන් ආයතන වෙත එම අවසරය ලබා දී ඇති ක්‍රමවේදය කවරේද;
- (iv) අදාළ ආරක්ෂාව සැපයීමේ අවසරය විනිවිදභාවයකින් හා විවෘත ටෙන්ඩර් ක්‍රමයක් මගින් ලබා නොදෙන්නේ මන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

ගරු බුද්ධික පතිරණ මහතා, — සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) වෛද්‍යවරුන් සතු වෛද්‍ය මධ්‍යස්ථාන තුළ ඊට අනුබද්ධ ඔසුසැල්වල ඇති ඖෂධ පිළිබඳව හා එම ස්ථානයන්හි ප්‍රමිතිය පිළිබඳව පරීක්ෂා කිරීමට යාන්ත්‍රණයක් තිබේද;
- (ii) එසේ නම්, අවසන් වරට එලෙස ස්ථානීය පරීක්ෂාවක් සිදුකර ඇති දිනය කවරේද;
- (iii) එහිදී ප්‍රමිතියෙන් තොර ස්ථාන සඳහා නීතිය ක්‍රියාත්මක කර තිබේද;
- (iv) එසේ නම්, නීතිය ඉදිරියේ වරදකරුවන් වූ වෛද්‍යවරු සංඛ්‍යාව කොපමණද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) වෛද්‍ය මධ්‍යස්ථාන සතුව හා ඊට අනුබද්ධව පවත්වාගෙන යන ඔසුසැල්වල ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබේද;
- (ii) එසේ නම්, එම ක්‍රියාමාර්ග කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

11.

ගරු බිමල් රත්නායක මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) 2013, 2014 සහ 2015 වර්ෂවල කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ,
 - (i) ලියාපදිංචිව තිබූ සේවා නියුක්තකයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;
 - (ii) අලුතින් ලියාපදිංචි වූ සේවා නියුක්තකයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;
 එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේවා නියුක්තකයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව,
 - (i) රජයට අයත් සමාගම්;
 - (ii) අර්ධ රාජ්‍ය ආයතන;
 - (iii) පෞද්ගලික අංශය;
 - (iv) කර්මාන්ත අංශය;
 - (v) කෘෂිකර්මාන්ත අංශය;
 - (vi) සේවා අංශය;
 අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

12.

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ ණය අයකර ගැනීම සඳහා ක්‍රමවත් වැඩසටහනක් වර්තමාන සභාපති ප්‍රමුඛ කළමණාකාරිත්වය සතුව තිබේද;
- (ii) ණය නොගෙවන්නන්ගේ ලැයිස්තුවේ ඇති රුපියල් මිලියන 600ට අධික ණය අයකර ගැනීම සම්බන්ධයෙන් පසුගිය වසර හා සැසඳීමේදී ප්‍රගතියක් ලබා තිබේද;
- (iii) බැංකුවට රුපියල් මිලියන 20ට වඩා ණය ලබාදීමට හැකියාවක් නොමැති වුවද, එම සීමාව ඉක්මවා ණය ලබා දී තිබේද;
- (iv) ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති රීති වලට පටහැනිව සේවකයන් බඳවාගැනීම, ක්‍රමවත් පටිපාටියෙන් බැහැරව උසස්වීම් ලබාදීම සහ තඹුන්තේගම සහ අකුරැස්ස යන ස්ථානවල තොරතුරු මධ්‍යස්ථාන විවෘත කිරීම මඟින් බැංකු රෙගුලාසි පනත උල්ලංඝනය කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

- *1. විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)
- *2. බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)
- *3. ථේරවාදී භික්ෂු කනිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)
- *4. අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)
- *5. නීති කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)
- *6. වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)
- *7. වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*8. ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*9. විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*10. සංචාරක සංවර්ධන හා ක්‍රීඩාකර්ම ආගමික කටයුතු අමාත්‍යාංශ සහ ඉඩම් අමාත්‍යාංශ,— ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග,— (460 වැනි අධිකාරය වූ) ඉඩම් අත්කර ගැනීමේ පනතේ 63 වැනි වගන්තියේ (2) වැනි උප වගන්තියේ (ඊ) ඡේදය යටතේ 2013 ඉඩම් අත්කර ගැනීමේ (වන්දි ගෙවීමේ) නියෝග සංශෝධනය සම්බන්ධයෙන් ඉඩම් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 ජූලි 26 දිනැති අංක 1977/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.08.26 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*11. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශ,— ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය (අංක 1),— 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වැනි වගන්තිය ප්‍රකාරව සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 ජූනි 13 දිනැති අංක 1971/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.08.26 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*12. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශ,— ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය (අංක 2),— 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වැනි වගන්තිය ප්‍රකාරව සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 ජූනි 13 දිනැති අංක 1971/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.08.26 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*13. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශ,— ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය (අංක 3),— 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වැනි වගන්තිය ප්‍රකාරව සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 ජූනි 28 දිනැති අංක 1973/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.08.26 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*14. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශ,— ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය (අංක 4),— 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වැනි වගන්තිය ප්‍රකාරව සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 ජූලි 12 දිනැති අංක 1975/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.08.26 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*15. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ,— ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 1),— 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1) උප වගන්තියේ (ඕ) (ක) සහ (ඤ) ඡේද යටතේ, ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1878/11 සහ 2014 සැප්තැම්බර් 01 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*16.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 2), — 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 14අ, 14ආ, 14ඇ, 14ඈ, 14ඉ, 14ඊ, 14උ, 14ඌ, 14ඍ, 14ඎ, 14ඏ, 14ඐ, 14එ, 14ඒ, 14ඓ, 14ඔ, 14ඕ, 14ක සහ 14ග වගන්ති සමඟ කියවිය යුතු 61(1) (න) වගන්තිය යටතේ, ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1878/12 සහ 2014 සැප්තැම්බර් 01 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*17.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 3), — 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 14අ, 14ආ, 14ඇ, 14ඈ, 14ඉ, 14ඊ, 14උ, 14ඌ, 14ඍ, 14ඎ, 14ඏ, 14ඐ, 14එ, 14ඒ, 14ඓ, 14ඔ, 14ඕ, 14ක සහ 14ග වගන්ති සමඟ කියවිය යුතු 61(1) (න) වගන්තිය යටතේ, ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1892/41 සහ 2014 දෙසැම්බර් 12 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*18.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 4), — 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1)(උආ) වගන්තිය යටතේ ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1904/10 සහ 2015 මාර්තු 03 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*19.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 5), — 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1)(ණඋ), (ණඌආ) සහ (න) වගන්ති යටතේ ධීවර අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1907/47 සහ 2015 මාර්තු 26 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*20.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 6), — 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1)(ඹ) සහ (න) වගන්ති යටතේ ධීවර අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1907/47 සහ 2015 මාර්තු 26 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*21.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 7), — 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 30 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 61 වගන්තිය යටතේ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1924/6 සහ 2015 ජූලි 20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*22.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 8), — 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 29 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 61 වගන්තිය යටතේ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1938/2 සහ 2015 ඔක්තෝබර් 26 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*23.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා,— ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 9),— 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1)(ක) වගන්තිය යටතේ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1938/2 සහ 2015 ඔක්තෝබර් 26 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*24.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා,— ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 10),— 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 14අ, 14ආ, 14ඇ, 14ඈ, 14ඉ, 14ඊ, 14උ, 14ඌ, 14ඍ, 14ඎ, 14ඏ, 14ඐ සහ 14ග වගන්ති සමඟ කියවිය යුතු, 61(1)(ක) වගන්තිය යටතේ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1945/6 සහ 2015 දෙසැම්බර් 14 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*25.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා,— ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 11),—1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1)(ක) වගන්තිය යටතේ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1945/7 සහ 2015 දෙසැම්බර් 14 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*26.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව,— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2016 ජූනි 22),— “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5)(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2016 පෙබරවාරි 25 දිනැති අංක 1955/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.05.06 දින ඉදිරිපත් කරන ලද, ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ඡනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ/ මෙහෙයුම් ප්‍රතිපත්ති අනුමත කළ යුතු ය.” යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාහිමුව කරන ලදී.

*27.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා,— ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග,— 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු, එම පනතේ 20 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

28.

ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

29.

ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.